



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

යෝජනා සඳහා ඉල්ලීම

මාදුරු ඔය දකුණු ඉවුරු සීනි සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අන්තර් ජාතික තරඟකාරී යෝජනා

1. මාදුරු ඔය දකුණු ඉවුරු සංවර්ධන ව්‍යාපෘතිය ‘රජරට නවෝදය’ වැඩසටහන යටතේ ඇති ‘පිබිඳෙන පොලොන්නරුව 2016- 2020’ දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතියෙහි අත්‍යාවශ්‍ය අංගයක් වෙයි. එන මහජන සමූහාණ්ඩුව හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය එළඹගත් එකඟතාවයකට අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය හා වාරි ජලය හා අනෙකුත් යටිතල පහසුකම් සැපයීමටත්, ඔවුන්ගේ ජීවන තත්වය ඉහල නැංවීමටත් අවශ්‍ය සංවර්ධන කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.
2. මෙම සංවර්ධන කටයුතු අතර ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ ප්‍රදේශයේ තිරසර සංවර්ධනය සඳහා හෙක්.10,000 ක වාණිජ වටිනාකමකින් යුත් උක් වගා කිරීම, සීනි කර්මාන්ත ශාලාවක් හා පැල තවානක් සඳහා හෙක්ටයාර් 250ක භූමි භාගයක් වෙන් කිරීම හා පොලොන්නරුව, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්ක වල ගොවිජනතාවට ප්‍රමුඛත්වය දෙමින්, තෝරාගත් ගොවීන් සමූහයකට උක්වගා කිරීම සඳහා කෙනෙකුට අවම වශයෙන් හෙක්ටයාර් 01 ක භූමි ප්‍රමාණයක් බැගින් බෙදා දීම සඳහාය. මෙය තිරසර සංවර්ධනයක් ලබාගැනීමට අමතරව සීනි වලින් ශ්‍රී ලංකාව ස්වයං-පෝෂිත කිරීම සඳහා ඉදිරියට තබන තවත් එක් පියවරක් වෙයි.
3. මේ අනුව යෝජනා සඳහා ඉල්ලීමෙහි විස්තර කරඇති පරිදි හෙක්ටයාර් 10,000ක පමණ භූමි ප්‍රමාණයක උක් වගාකිරීමට, උක් පැල තවානක් ඇරඹීම හා ආරම්භයේ දී දිනකට උක් ටොන් 4000ක් ඇඹරීමට හා පසුව එය දිනකට ටොන් 6000ක් ඇඹරිය හැකි තත්වයට වැඩිදියුණු කිරීමට හැකි සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා හෙක්ටයාර් 250 ක භූමි භාගයක් ලබාදීම යන

කරුණු ඇතුළත් මාදුරුමය දකුණු ඉවුරු සීනි සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අන්තර්ජාතික තරඟකාරී යෝජනා මගින්, සුදුසු ආයෝජකයින්ගෙන් මුද්‍රා තබන ලද යෝජනා කැඛනට මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් කැඳවනු ලැබේ.

4. පහත දැක්වෙන මූලික සුදුසුකම් ඇති ආයෝජකයින් පමණක් මෙම යෝජනා සඳහා ඉල්ලීමට ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

- කෘෂිකර්මය හා සීනි නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් ලබාදැනී අත්දැකීම් හෝ එවැනි කටයුතු වල දැනට යෙදී සිටීම.
- මෙවැනි ව්‍යාපෘතියක් නියමිත කාල සීමාව තුළ සතුටු දායක අත්දැකීම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම්, සංවිධානය, විශ්වසනීයත්වය හා තත්ව සහතික සැලසුම් තිබීම.
- මෙම ව්‍යාපෘතිය සඳහා කරුණු ලබන ආයෝජනයන්හි මූලාශ්‍ර උදා. ද්‍රවශීල වත්කම් සතුටීම හෝ ඒවා ලබාගත හැකිවීම, ණය පහසුකම් හා මූල්‍යමය සම්පත් ලබාගැනීමට ඇති හැකියාව.

5. මෙම යෝජනා සඳහා ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට ආයෝජකයන්, අවශ්‍ය සම්පූර්ණ යෝග්‍යතාවය හා සුදුසුකම් සඳහා www.environmentmin.gov.lk සහ www.mahawali.gov.lk යන වෙබ් අඩවි වලින් තොරතුරු ලබා ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ. මෙම යෝජනා සඳහා ඉල්ලීමෙන් මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට හෝ වෙනත් තොරතුරු ලබා ගැනීමට කිසියම් ආයෝජකයෙකුට අවශ්‍යවේ නම් කොළඹ 10, ටී.බී ජයා මාවතේ අංක 500 දරණ ස්ථානයෙහි පිහිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ගේ කාර්යාලයෙන් ඒවා ලබාගත හැකිවේ. එහි දුරකථන අංක වන්නේ 009411 – 2689653 හා 009411 – 2687238 වේ.

6. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ වෙබ් අඩවි www.environmentmin.gov.lk හෝ ශ්‍රී ලංකා මහවැලි අධිකාරි වෙබ් අඩවි www.mahawali.gov.lk හි ඇති යෝජනා සඳහා ඉල්ලීමෙහි උපදෙස් වලට අනුව තම ව්‍යාපෘති යෝජනාව සකස් කිරීම ආයෝජකයන්ගේ වගකීම වේ.

7. ඉදිරිපත් කරන යෝජනාව සමඟ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නමින් නිකුත් කරන ලද ඇමෙරිකානු ඩොලර් 1000 ක් හෝ ශ්‍රී ලංකා රුපියල් 150,000 ක් වටිනා, ආපසු ලබා ගත නොහැකි (Non Refundable) බැංකු මුදල් ඇමුණුමක් (Bank Draft) එවිය යුතුවේ. එමෙන්ම මෙම යෝජනා සඳහා ඉල්ලීමෙහි අංක 4 දරණ ඇමුණුම ප්‍රකාර, ඇමෙරිකානු ඩොලර් 100,000 (ඇ.ඩො ලක්ෂයක්) හෝ ශ්‍රී ලංකා රුපියල් මිලියන 15 ක් වටිනා, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නමින් නිකුත් කරන ලද, කොන්දෙසි රහිත බැංකු ඇපකරයක් ද ඉදිරිපත් කළ යුතුවේ. මෙම බැංකු ඇපකරය නිකුත් කෙරෙන්නේ විදේශීය බැංකුවකින් නම් එය ශ්‍රී ලංකාවේ වාණිජ

බැංකුවක් මගින් සහතික කළ යුතුවේ. මෙම ගෙවීම් නොමැති කිසිදු යෝජනාවක් සලකා බලනු නොලැබේ.

8. ආයෝජකයින් සමඟ පූර්ව යෝජනා (Pre - Proposal) රැස්වීමක් 2017 ජූනි 14 දින පෙ.ව 10.30 ට මෙහි පහත දක්වා ඇති ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගේ කාර්යාලයේ දී පැවැත්වේ. මේ සඳහා සහභාගි වන ලෙස ආයෝජකයින්ට හෝ ඔවුන්ගේ නියෝජිතයින්ට ඇරයුම් කෙරේ. එමෙන්ම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ට පූර්ව දැනුම් දීමක් සහිතව, 2017 ජූනි 12 වන දින පෙ.ව 10.00 ට සිදු කිරීමට යෝජිත ව්‍යාපෘති ප්‍රදේශය නැරඹීමේ වාරිකාවට එක් වන ලෙසට ද ආයෝජකයන්ට ඇරයුම් කෙරේ.
9. මෙම ව්‍යාපෘතිය සඳහා වන යෝජනා මෙහි පහත සඳහන් ලිපිනයෙහි කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන, කමිටුවෙහි සභාපති වෙත 2017 ජූලි 6 වන දින පස්වරු 3.00 ට පෙර ලැබිය යුතු වන අතර ඒවා ආයෝජකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් ඉදිරිපිට එවෙලේම විවෘත කරනු ලැබේ. යෝජනා සඳහා ඉල්ලීමෙහි අවශ්‍යතා සපුරා නොමැති යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සභාපති,
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව,
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය,
අංක 500, ටී.බී. ජයා මාවත,
කොළඹ 10.